

මධ්‍යම පළාත් සභා රාජ්‍ය සේවයේ (මහනුවර මහ නගර සභාවේ)

රස පරීක්ෂක තනතුරට බඳවා ගැනීම.

1.0 මධ්‍යම පළාත් රාජ්‍ය සේවයේ (මහනුවර මහ නගර සභාවේ) රස පරීක්ෂක තනතුරෙහි පවතින පුරප්පාඩුව (01) සම්පූර්ණ කිරීමට, බඳවා ගැනීම සඳහා සුදුසුකම් සහිත අපේක්ෂකයන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

2.0 නියමිත ආකෘති පත්‍රය අනුව පිළියෙල කරන ලද අයදුම්පත් ලියාපදිංචි කළ තැපෑලෙන් 2015-04-16 දින හෝ ඊට පෙර හෝ ලැබෙන සේ, “ලේකම්, මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව, අංක 244, කටුගස්තොට පාර, මහනුවර.” යන ලිපිනයට එවිය යුතුය. එදිනට පසුව ලැබෙන කිසිම අයදුම්පත්‍රයක් භාරගනු නොලැබේ. අයදුම්පත්‍රය බහා එවන ලියුම් කවරයේ වම් පස ඉහළ කෙළවරේ “මධ්‍යම පළාත් සභා රාජ්‍ය සේවයේ (මහනුවර නගර සභාවේ) රස පරීක්ෂක තනතුරට බඳවා ගැනීම” යන්න පැහැදිලි ලෙස ලිවිය යුතුය.

3.0 බඳවා ගැනීමේ කොන්දේසි :

(I) මෙම තනතුර ස්ථිරය. විශ්‍රාම වැටුප් සහිතය. අවුරුදු 03ක පරිවාස කාලයකට යටත් වේ.

(II) මධ්‍යම පළාත් රාජ්‍ය සේවයේ පත්වීම් පාලනය කෙරෙන පොදු කොන්දේසිවලට ද, මධ්‍යම පළාත් සභා රාජ්‍ය සේවයේ (මහනුවර මහ නගර සභාවේ) රස පරීක්ෂක තනතුරට බඳවා ගැනීමේ හා උසස් කිරීමේ පරිපාටියේ පනවා ඇති නියමයන් හා කොන්දේසිවලට ද, එම පරිපාටියට කර ඇති හෝ මින්මතු කෙරෙන හෝ සංශෝධනවලට ද, ආයතන සංග්‍රහයේ හා මුදල් රෙගුලාසිවල විධිවිධානවලට ද යටත්ව තෝරාගනු ලබන අපේක්ෂකයකු රස පරීක්ෂක තනතුරට පත් කරනු ලැබේ.

4.0 වැටුප

රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක: 06/2006 අනුව රස පරීක්ෂක තනතුරේ වැටුප් කේත අංකය SL 1 -2006 වේ. වැටුප් පරිමාණය : රු. 22,935 - 10 x 645 - 8 x 790, රු: 35,705 වේ.

5.0 පොදු සුදුසුකම් :

(I) අයදුම්කරු ශ්‍රී ලාංකික විය යුතුය.

(II) අයදුම්පත් කැඳවනු ලබන අවසාන දිනට පූර්වාසන්න අඛණ්ඩව මධ්‍යම පළාතේ වසර 03ක ස්ථිර පදිංචියක් ඇති අයෙකු විය යුතුය.

(III) අයදුම්පත් භාර ගන්නා අවසාන දිනට අවුරුදු 18ට නොඅඩු හා අවුරුදු 45කට නොවැඩි විය යුතුය. (රජයේ සේවයේ හා පළාත් රාජ්‍ය සේවයේ ස්ථිර නිලධාරීන් සම්බන්ධයෙන් ඉහත වයස් සීමාව බලනොපානු ඇත.)

6.0 අධ්‍යාපන හා අනෙක් සුදුසුකම් :

(I) පිළිගත් විශ්ව විද්‍යාලයකින් රසායන විද්‍යාව විෂයය පිළිබඳව පළමුවැනි පෙළ හෝ දෙවැනි පෙළ ගෞරව උපාධියක් ලබා සිටින අයෙකු වීම.

හෝ

(II) මහා බ්‍රිතාන්‍යයේ සහ අයර්ලන්තයේ රසායන විද්‍යාව පිළිබඳ රාජකීය ආයතනයේ සාමාජිකයෙකු වීම.

හෝ

(III) රසායන විද්‍යාව පිළිබඳ ඊට වඩා උසස් ශාස්ත්‍රීය හෝ වෘත්තීය සුදුසුකම් තිබීම.

7.0 ඉල්ලුම් කිරීමේ ක්‍රමය :

- (අ) අයදුම්පත්‍රය ආදර්ශ ආකෘතියට අනුකූලවිය යුතු අතර එය කඩදාසියේ දෙපැත්ත ප්‍රයෝජනයට ගනිමින් ඒ 4 (සෙ.මී. 21 x 29) ප්‍රමාණයේ කඩදාසිවල සකස් කර ඉදිරිපත් කළ යුතුය. අදාළ අයදුම්පත්‍රය මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ www.psc.cp.gov.lk වෙබ් අඩවියෙන් බාගත හැක.
- (ඈ) අයදුම්පත්‍රයේ අපේක්ෂකයාගේ අත්සන රජයේ විද්‍යාලයක විදුහල්පතිවරයෙකු, සාමදාන විනිශ්චකරුවෙකු, දිවුරුම් කොමසාරිස්වරයෙකු, නීතිඥයෙකු, ප්‍රසිද්ධ නොතාරිස්වරයෙකු, ත්‍රිවිධ හමුදාවේ අධිකාරී බලයලත් නිලධාරියෙකු, පොලිස් සේවයේ ගැසට් කළ තනතුරක් දරන නිලධාරියෙකු හෝ රු. 240,360/=කට වැඩි වාර්ෂික වැටුපක් ලබන රජයේ ස්ථීර තනතුරක් දරන නිලධාරියෙකු විසින් හෝ සහතික කරනු ලැබ තිබිය යුතුය.
- (ඉ) දැනට රජයේ දෙපාර්තමේන්තුවල සේවයේ නියුක්ත අපේක්ෂකයන් තමන් සේවය කරන දෙපාර්තමේන්තුවල ප්‍රධානීන් මගින් අයදුම්පත්‍ර ඉදිරිපත් කළ යුතුය. යම්කිසි අපේක්ෂකයෙක් එසේ කිරීමට අපොහොසත් වේනම් ඔහු නුසුදුස්සෙකු ලෙස සලකනු ලැබේ.
- (ඊ) සෑම ආකාරයෙන්ම සම්පූර්ණ වී නැති අයදුම්පත්‍ර දැනුම් දීමකින් තොරව ප්‍රතික්ෂේප කිරීමට ඉඩ ඇත. තැපැල් කිරීමේදී අයදුම්පත්‍රය නැති වීම හෝ ප්‍රමාද වීම හෝ ගැන කෙරෙන කිසිම පැමිණිල්ලක් සලකා බලනු නොලැබේ.

8.0 බඳවා ගැනීමේ ක්‍රමය:

මෙම අයදුම්පත් කැඳවීම අනුව අදාළ අයදුම්කරුවන්ගේ කුසලතාවය මැන බැලීම සඳහා පැවැත්වෙන ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයකට භාජනය කර එම පරීක්ෂණයෙන් ලකුණු ලබාගන්නා ප්‍රමුඛතාවය මත මධ්‍යම පළාත් සභා රාජ්‍ය සේවයේ (මහනුවර මහ නගර සභාවේ) රස පරීක්ෂක තනතුර සඳහා සුදුස්සෙකු තෝරා ගනු ලැබේ.

9.0 සාවද්‍ය තොරතුරු සැපයීමට දඬුවම්:

අපේක්ෂකයෙකුට සුදුසුකම් නොමැති බව අනාවරණය වුවහොත් ඕනෑම අවස්ථාවක ඔහුගේ/ඇයගේ අපේක්ෂකත්වය අවලංගු කිරීමට ඉඩ ඇත. අපේක්ෂකයෙකු ඉදිරිපත් කර ඇති කිසියම් කරුණක් ඔහු/ඇය සාවද්‍ය බව දැන දැනම ඉදිරිපත් කර ඇති බව හෙළිවුවහොත් එසේ නැතිනම් යම් වැදගත් කරුණක් ඔහු/ඇය ඕනෑකමින් යටපත් කර ඇති බව සේවය කරන කාලය තුළ කවර අවස්ථාවකදී හෝ ඔප්පු වුවහොත් ඔහු/ඇය සේවයෙන් පහ කිරීමට ඉඩ ඇත.

10.0 පත්වීම ක්‍රියාත්මක කරන දිනය හා මෙම පුරප්පාඩුව පිරවීම හෝ නොපිරවීම සම්බන්ධයෙන් මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් තීරණය කරනු ලබන අතර මෙම බඳවා ගැනීම් නිවේදනයට අනුව විධිවිධාන සලසා නොමැති කවර කරුණක් පිළිබඳව වුව ද මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ තීරණය අවසාන තීරණය වන්නේය.

ආර්.එම්.එන්.රත්නායක,
ලේකම්,
මධ්‍යම පළාත් සභාවේ
රාජ්‍ය සේවා කොමිෂන් සභාව.

2015 පෙබරවාරි මස 26 වැනි දින,
මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව,
අංක 244,
කටුගස්තොට පාර,
මහනුවර.

වෙබ් අඩවිය : www.psc.cp.gov.lk

ආදර්ශ අයදුම්පත්‍රය

මධ්‍යම පළාත් සභා රාජ්‍ය සේවයේ (මහනුවර මහ නගර සභාවේ)

රස පරීක්ෂක තනතුරට බඳවා ගැනීම.

(කාර්යාල ප්‍රයෝජනය සඳහා පමණයි)

01. (i) අයදුම්කරුගේ මූලකරු අගට යොදා මූලකරු සමග නම :-
(ඉංග්‍රීසි කැපිටල් අකුරෙන්) උදා :- PERERA A.B.
- (ii) සම්පූර්ණ නම :-
(ඉංග්‍රීසි කැපිටල් අකුරෙන්)
- (iii) සම්පූර්ණ නම :-
(සිංහලෙන්/දෙමළෙන්)

02. (i) ස්ථීර ලිපිනය :-
(ඉංග්‍රීසි කැපිටල් අකුරෙන්)
- (ii) රාජකාරි ලිපිනය :-
(ඉංග්‍රීසි කැපිටල් අකුරෙන්)
- (iii) ප්‍රවේශ පත්‍රය තැපැල් කළ යුතු ලිපිනය :-
- (iv) ස්ථීර පදිංචි දිස්ත්‍රික්කය:-

03. ජාතික හැඳුනුම්පත් අංකය :

--	--	--	--	--	--	--	--	--	--	--	--

04. දුරකථන අංකය :

--	--	--	--	--	--	--	--	--	--	--	--

05. (i) ස්ත්‍රී/පුරුෂ භාවය : ස්ත්‍රී - 1
පුරුෂ - 0
(අදාළ අංකය කොටුව තුළ ලියන්න)

(ii) ඔබ ශ්‍රී ලංකා පුරවැසියෙකු වන්නේ උපතින්ද ලියාපදිංචියෙන්ද යනවග :

06. විවාහක/අවිවාහක භාවය :

විවාහක - 1
අවිවාහක - 2
(අදාළ අංකය කොටුව තුළ ලියන්න)

07. (i) උපන් දිනය :

වර්ෂය

--	--	--	--

 මාසය

--	--

 දිනය

--	--

(ii) අයදුම්පත් භාර ගන්නා අවසන් දිනට වයස :

අවුරුදු

--	--

 මාස

--	--

 දින

--	--

08. අධ්‍යාපන සුදුසුකම් :

09. වෙනත් සුදුසුකම් :

10. ලබා ඇති පළපුරුද්ද පිළිබඳ විස්තර :

11. ඔබ කවරදාක හෝ කවර හෝ වෝදනාවක් සඳහා උසාවියකින් වරදකරු කරනු ලැබ තිබේද? ඔව් / නැත
ඔව් නම් විස්තර සඳහන් කරන්න.

12. මෙම අයදුම්පත්‍රයේ මා විසින් සපයා ඇති තොරතුරු මා දන්නා තරමින් සත්‍ය හා නිවැරදි බව ප්‍රකාශ කර සිටිමි. මෙම අයදුම්පත්‍රයේ මා විසින් සඳහන් කර ඇති කිසියම් කරුණක් අසත්‍ය හෝ වැරදි බව ඔප්පුවුවහොත් මා සේවයට බඳවා ගැනීමට නුසුදුස්සෙකු වන බවත් පත්වීම ලැබීමෙන් පසු ඒ බව අනාවරණය වුවහොත් සේවයෙන් පහ කිරීමට යටත්වන බවත් මම දනිමි.

.....
අයදුම්කරුගේ/අයදුම්කාරියගේ අත්සන

දිනය :

13. අයදුම්කරුගේ අත්සන සහතික කිරීම

..... පදිංචි

නැමැති අය මා පෞද්ගලික වශයෙන් දන්නා හඳුනන බවත් මස
..... දින ඔහු/ඇය මා ඉදිරිපිට දී අත්සන් කළ බවත් මෙයින් සහතික කරමි.

සහතික කරන අයගේ අත්සන :

නම හා පදිංචි නාමය :

ලිපිනය :

නිල මුද්‍රාව :

සටහන : දැනට රාජ්‍ය සේවයේ යෙදී සිටින්නන්ගේ අත්සන සහතික කළ යුත්තේ අදාළ දෙපාර්තමේන්තු ප්‍රධානියා හෝ ඔහු වෙනුවෙන් එසේ කිරීමට බලයලත් නිලධාරියෙකු විසිනි.

14. දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ සහතිකය

මෙම අයදුම්කරු/අයදුම්කාරිය මෙහි 07, 08 සහ 09 වැනි ඡේදවල දී ඇති තොරතුරු නිවැරදි බවත් ඔහුගේ/ඇයගේ හැසිරීම හා වැඩ සතුටුදායක වූ බවත් අදාළ බඳවා ගැනීමේ නිවේදනය ප්‍රකාරව ඔහු/ඇය මෙම තනතුර සඳහා අදාළ සුදුසුකම් සපුරා ඇති බවත් මෙයින් සහතික කරමි. තෝරා ගනු ලැබුවහොත් ඔහු/ඇය සේවයෙන් මුදා හැරිය හැකිය.

.....
දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ අත්සන
සහ නිල මුද්‍රාව

දිනය :

සහතික කරන ලද නිලධාරියාගේ සම්පූර්ණ නම :

පදිංචි නාමය :

ලිපිනය :